



12(1)

**ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு
HUMAN RIGHTS COMMISSION OF SRI LANKA**

මෙය අංකය
எண்டு இல.
My No.

මෙය අංකය
உ.மது இல.
Your No.

දින
தீக்கு
Date
2021 - 02 - 23

පැමිණිලි පාර්ශවය : සුගන් වසන්ත ද සිල්චා මයා,
සහාපති,
දූෂ්‍යාබාධිත උපාධිඛාරී මණ්ඩලය,
694/1வி, சாலை பூர், ஒசிம, மொருவு.

- වගුන්තර පාර්ශවය :**
- 01. සහාපති,
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ 01.
 - 02. සහාපති,
ජාතික ඉතිරි කිරීමේ බැංකුව,
ප්‍රධාන කාර්යාලය, කොළඹ 03.
 - 03. සහාපති,
මහජන බැංකුව,
ප්‍රධාන කාර්යාලය, කොළඹ 02.
 - 04. සහාපති,
ලංකා බැංකුව,
ප්‍රධාන කාර්යාලය, කොළඹ 01.

පැමිණිලි අංකය : HRC/2826/19

දූෂ්‍යාබාධිත උපාධිඛාරී මණ්ඩලයේ සහාපති සුගන් වසන්ත ද සිල්චා (දූෂ්‍යාබාධිත) පැමිණිල්ලට අදාළව
කරුණු දැක්වීම :-

ඉහත පැමිණිලි පාර්ශවය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කරමින්
සයුහන් කර ඇත්තේ, ராஜ்ய பௌதீ சமூහ ஦ූෂ්‍යාබාධිத பூர்வ செல்லுதலை கிரීමேදி, கிணුம் விவாத கிரීமேදி, வட்டிம

ප්‍රධාන කාර්යාලය பිර්தான அலுவலகம் Head Office	14, ர. ஆ. பி. மேல் மாவட்டத், கொழும்பு - 04. 14, R. A. De Mel Mawatha, Colombo - 04.	ජායාච්‌ தலிசாளர் Chairperson	011-2505451 Fax	தෙක්ன தொலைநூல் Fax	011-2505541 / 74 மின்னாஞ்சல் e-mail	ரෙඳි தெயි	sechrcsl@gmail.com
டெல்டா தொலைபேசி Telephone	94 -11- 2505580 / 81 / 82	ஏ.கீ.சி. செயலாளர் Secretary	011-2505521 Hotline	ஏ.கீ.சி. துறை அமைப்பு	1996	வெப் இணையம் Web	www.hrcsl.lk

හිණුම ආරම්භ කරන ලෙස බැංකු මගින් බලකර සිටීම මගින් එම ප්‍රජාවගේ මූලික අයිතින් උල්ලංසනය වන බවයි. එසේම ATM යන්තු හාවතා කිරීමේදී දූශ්‍යාබාධිත ප්‍රජාවට එම ATM හාවතා කිරීමට හැකි තත්ත්වයේ නොමැතිවිමත්, ගෙය ලබා ගැනීමට යාමේදී ගෙය පහසුකම් ලබා ගැනීමට බැංකු නිලධාරීන් විසින් අවශ්‍ය පහසුකම් යලයා නොදීමත්, යන ගැටළ සේතුවෙන් දූශ්‍යාබාධිත ප්‍රජාව අපහසුතාවයට පත්ව සිටින බවත්, එම කාරණය සේතුකොටගෙන ඔවුන් වෙනස්කමකට හාජනය වන බැවින්, ආජ්ඩුතම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව කඩකරමින් මූලික අයිතිවාසිකම උල්ලංසනයක් සිදු වන බවත් ප්‍රකාශ කර ඇත.

දූශ්‍යාබාධිත උපාධිභාරී මණ්ඩලය නියෝජනය කරමින් කේ. නායනාභින් කාරියවසම මහතා (දූශ්‍යාබාධිත) විසින් කරන ලද කරුණු දැක්වීමේ සාරාංශය :-

මෙහිදී දූශ්‍යාබාධිත උපාධිභාරීන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ, ATM යන්තු හාවතා කිරීමේදී ලෝකයේ අනිකුත් රටවල් හාවතා කරන ආකාරය පිළිබඳ තමා හඳුනන මාර්ගයෙන් කරුණු හැදැරීමක් කිරීමේදී හෙඩ සේව හාවතා කිරීමේ පහසුකම් සම්බන්ධයෙන් දැනුවත් වූ බවත්, ශ්‍රී ලංකාවේ පවතින ඇතැම ATM යන්තුවල එම පහසුකම තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් සඳහන් කර ඇත.

දූශ්‍යාබාධිත ප්‍රජාවට පහසුවෙන් ගණුදෙනු කළහැකි ආකාරයට ATM යන්තු යාවත්කාලීන වීමක් සිදුවී නොමැති බවත්, ගෙය පහසුකම් ලබා ගැනීමට බැංකුවට ගිය ඇතැම අවස්ථාවලදී දූශ්‍යාබාධිත පුද්ගලයාට ඉංග්‍රීසි නොගෙන්රෙන බව සිතමින් නිලධාරීන් අතර ඉංග්‍රීසි හාජාවෙන් කතා කරමින් ගෙය පහසුකම් ලබා ගැනීම දිරිගන්නා ආකාරයෙන් කඩ නොකරන ලෙස අනෙක් නිලධාරීන්ට දන්වන බවත් සඳහන් කර ඇත.

එසේම දූශ්‍යාබාධිත ප්‍රජාව බැංකු සමඟ ගණුදෙනු කිරීමේදී සිදුවන අපහසුතා සම්බන්ධයෙන් පැමිණිලි යොමු කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා නොමැති බවත්, බැංකුවල නීති අංශය වෙත පැමිණිලි යොමු කළද, එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්, වගකීම හාර නොගෙන විසඳුමක් ලබා නොදී මගහැර යන බවත් බැංකු පද්ධතියට අදාළ පැමිණිලි ඉදිරිපත් කළපුතු ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු ලබා නොදෙන බවත් සඳහන් කර ඇත.

දූශ්‍යාබාධිත ප්‍රජාවට පහසුකම් සැලසෙන ආකාරයේ නීතිරින් හා වකුලේබ නිකුත් වී තිබුණද, ඒවා නිසි පරිදි ක්‍රියා කිරීමට නිලධාරීන් කටයුතු නොකිරීම හා ඒ පිළිබඳ නිසි දැනුවත්හාවයක් බැංකු නිලධාරීන්ට නොමැති බව පෙනී යන බවද, ලේඛන බේල් ක්‍රමයට නොමැතිවිම මත සැමවිටම තවත් අයෙකුගේ සහාය ගැනීමට සිදුවන බවද වැඩිසුරටත් සඳහන් කර ඇත.

පැමිණිල්ලට අදාළව වි. සුමුත්තියම (දූශ්‍යභාධිත) මහතාගේ කරුණු දැක්වීමෙන් සාරාංශය :-

දෙනට දූශ්‍යභාධිත ප්‍රජාව උක්ස 9 ක් පමණ සිටින අතර, ජනගහනය වැඩිවිමත් සමඟ එම සංඛ්‍යාව ඉහළ යන බැවින්, ඔවුන්ගේ ගණුදෙනු බැංකු තරඟා පහසුවෙන් කරගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවත්, බැංකුවකට හිණුමක් විවෘත කිරීමට යාමේදී එට අදාළ මුද්‍රණය කර ඇති පෝරම කියවා අත්සන් කිරීම සිදුකළ යුතුව පවතින බැවින් හා ඒවා කියවිමට දූශ්‍යභාධිත ප්‍රජාවට හැකියාවක් නෙමැති බැවින්, අදාළ බැංකු විසින් (Joint account) බද්ධ හිණුමක් විවෘත කිරීමට බල කර සිටින බවත්, දූශ්‍යභාධිත අයට ATM යන්තු හාවතා කිරීමට නොහැකි බවට නිලධාරීන්ගේ ආකල්ප ඇති බවත් සඳහන් කර ඇත. මෙහිදී වෙනත් පාර්ශවයන් එම හිණුම විවෘත සහගතව හාවතා කිරීමෙන් වළක්වා ගැනීමට තනි පුද්ගල හිණුම විවෘත කිරීම සිදුවිය යුතු බවට කරුණු ඉදිරිපත් කර ඇත.

අදාළරණයක් ලෙස මන්නාරම ප්‍රදේශයේ දූශ්‍යභාධිත ගුරුවරියකගේ වැටුප ලංකා බැංකුවට යොමු කර තිබුණු, ඇයට දූශ්‍යභාධිය හේතුවෙන් ගෙය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, බැංකු කටයුතුවලදී දූශ්‍යභාධිත ප්‍රජාවට දූශ්‍යභාධිත වීම හේතුකොටගෙන වෙනස්කම් සිදු වන බවත් සඳහන් කර ඇත.

වගලක්තරකරුවන්ගේ කරුණු දැක්වීම :-

ශ්‍රී ලංකා මහජාත්‍යාලාවේ සභාපති වෙනුවෙන් එහි අධ්‍යක්ෂ (නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුව) කේ.ඊ.ඊ. සිරිකුමාර මහතා විසින් 2019.10.25 දිනැතිව ඉදිරිපත් කරන ලද පසුබීම වාර්තාවේ සාරාංශය :-

1968 අංක 30 දරණ බැංකු පනතේ ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2011 අංක 8 දරණ බලපත්‍රලාභී බැංකු සඳහා වන පාරිභෝගික ප්‍රජාත්තිය සඳහා වන විධානය අනුව, වැඩිහිටි, ආධාධිත හෝ අඩු මූල්‍ය සාක්ෂරතාවයක් ඇති ගණුදෙනුකරුවන්ට බැංකු සේවාවන්හිදී සාධාරණ ප්‍රවේශයක් ලබාගැනීම සඳහා විශේෂ අවධානයක් ලබා ගැනීමේ අයිතිය ඇති බව සඳහන් කර ඇති අතර, මෙම විධානය බලපත්‍රලාභී බැංකු විසින් අනිවාරයෙන්ම අනුගමනය කළයුතු බව සඳහන් කර ඇත.

තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සඳහා වන පාරිභෝගික ප්‍රජාත්තියෙහි සහ 1996 අංක 28 දරණ ආධාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම පිළිබඳ පනත යටතේ නිකුත් කරන ලද 2006 ඔක්තෝබර් 17 වන දිනැති සහ අංක 1467/15 දරණ අනිවිශේෂ ගැසට පත්‍රයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරමින් ආධාධ සහිත තැනැත්තන්ට බැංකු සේවාවන් සඳහා

සාධාරණ ප්‍රවේශයක් ලබාදීම සඳහා බැංකු ක්‍රියාක්ෂීලිව සහ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

එසේම, 2019.08.29 දින පැවති බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රෝමේ වාර්තා අනුවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෘශ්‍යාබාධිත පාරිභෝගිකයන් විසින් විවිධ අවස්ථාවන්හිදී සිදු කරන ලද පැමිණිලි සලකා බලා පහත ක්‍රියාමාර්ග ගෙන ඇති බවට දක්වා ඇත.

- i. බැංකුවල අභ්‍යන්තර ප්‍රතිපත්ති සමඟාදනය කිරීමේදී ආබාධ සහිත පාරිභෝගිකයන් මූහුණ දෙන ගැටළ සැලකිල්ලට ගැනීම.
- ii. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති පාරිභෝගික ප්‍රජාල්තියෙහි විධිවිධාන සම්බන්ධයෙන් බැංකු භාව මටවම් දැනුවත්හාවය ඉහළ නැංවීම.
- iii. ආබාධ සහිත පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් භාවා මටවම් මාරුවීමේ පදනම මත හෝ නිලධාරීයෙකු යෙද්වීම.
- iv. දෘශ්‍යාබාධිත පාරිභෝගිකයින්ට අන්තර්ජාල බැංකු පහසුකම දක්වා ප්‍රවේශය ලබා දෙන මෘදුකාංග සැලකිල්ලට ගනිමින් දෘශ්‍යාබාධිත ප්‍රජාගලයින්ට එවැනි පහසුකම ලබා ගැනීමට ප්‍රවේශය සැලසීම.

ඉහත සඳහන් පරිදි දෘශ්‍යාබාධිත ප්‍රජාගලයන් විසින් බැංකු සේවාවන් ලබා ගැනීමේදී ඔවුන් හට සාධාරණ ප්‍රවේශයක් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රමාණවන් පියවර ගෙන ඇති බැවින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම උල්ලාසනය කිරීමට මහ බැංකු කටයුතු කර නොමැති බව දන්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අභ්‍යන්තර එක්ස් එම්බුරුම්හ මිය විසින් 2020.02.06 දින මානව හිමිකම නොමිත්ත් සහාව හමුවෙන් කළ කරුණු දැක්වීම :-

පාරිභෝගික ප්‍රජාල්තිය සැම භාවාවකම, හැම කාර්යාලයකම ප්‍රසිද්ධියේ හාඡා 03 න්ම ප්‍රදරුණය වියයුතු බවත්, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ හැරුණු විට ඇයේ නොපෙනෙන අයට බෙල් තුමය නිවිය යුතු බවත් ශ්‍රී ලංකා මහබැංකුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇත. පාරිභෝගිකයු විසින් තම බැංකු කටයුත්කකදී රට අදාළ කරුණු පැහැදිලි කිරීම කර දෙන ලෙස බැංකු නිලධාරීයකුට දැනුවුවහොත් බැංකුව ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කිරීමට බැඳී සිටින බව පාරිභෝගික ප්‍රජාල්තියේ සඳහන්ව ඇති

බවත්, විශේෂ හැකියා නිබෙන අයට පමණක් නොව ඔහුම පාරිභෝගියකුටම බැංකුවේ සිදුවන සේවාවන් සම්බන්ධයෙන් වෙන් කර ඇති නිලධාරියාට පැමිණිලි කළ හැකි බවත් යදහන් කර ඇත.

විශේෂ බැංකුවල දෙපාර්තමේන්තුවකට පැමිණිලි ඉදිරිපත් කිරීමටත්, මූල්‍ය ඔම්බුඩස්මන්වරයාට පැමිණිලි කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කිරීමටත් හැකි අතර, ඔහු විසින් එම කාරණය සලකා බලා ඒ සම්බන්ධයෙන් ගැටුවක් තිබේ නම් අදාළ බැංකුවට හෝ අදාළ බැංකු නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනු ලබන බවද දක්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව හැම මාසයකට වරක් හැම බැංකුවකම ප්‍රධාන විධායක නිලධාරීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වන අතර, බැංකු පද්ධතිය පාරිභෝගිකයන්ගේ ගැටුව සම්බන්ධයෙන් අවස්ථාවන් දෙකකදී විශේෂයෙන්ම ප්‍රධාන විධායක නිලධාරීන්ව ගෙන්වා දැනුවත් කර ඇති බවත්, දායාභාධිත පාරිභෝගිකයින් සම්බන්ධයෙන් එනම් online, ATM අන්තර්ජාල විශේෂ පහසුකම ලබා දිය යුතු බව වරින් වර මහ බැංකුවෙන් දන්වා ඇති බවද දක්වා ඇත.

ලංකා බැංකුව වෙනුවෙන් නීති නිලධාරීන් දායාභාධිත පිරිස් මියගේ කරුණු දැක්වීම :-

ලංකා බැංකුවේ තනි පුද්ගල ගිණුම විවෘත කිරීමේ හැකියාවක් ඇති බවත්, බද්ධ ගිණුම විවෘත කිරීමට බලපෑම නොකරන බවත් ප්‍රකාශ කර ඇති අතර, ගිණුමක් විවෘත කරන අවස්ථාවේදී ජායාර්ථයක් ලබා ගන්නා බවත්, එමගින් ගිණුම හිමියා හඳුනාගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කර ඇති බවත්, අන්සන හෝ ඇතිලි සලකුණ පිළිබඳ ගැටුවක් නොමැති බවත් ප්‍රකාශ කර ඇත.

ගිණුම විවෘත කළ ගාබාවෙන් පමණක් නොව වෙනත් ඔහුවකින් මූදල් ගණුදෙනු කිරීමට ගැටුවකින් තොරව, හැකියාව ඇති බවද ප්‍රකාශ කර ඇති අතර, දායාභාධිත අයට ATM කාඩ් භාවිතා කිරීමට ලබා දෙන බවත්, නමුත් එම මැශීන්වල ඔවුන්ට භාවිතා කිරීමට පහසුකම ප්‍රමාණවත් නොවන බව පිළිගන්නා බවත්, ATM කාඩ් පත වෙනත් අයෙකුගේ අතට පත්වුවහොත් ඔහුම ස්ථානයකින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ අවදානමක් ඇති බවත් ප්‍රකාශ කර ඇත.

මහජන බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී රෝහිණි මුද්‍රාවල මහත්මියගේ කරුණු දැක්වීම :-

2019.10.14 දිනැතිව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ගලගෙදර මහතා විසින්ද පැමිණිලිලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

දූෂ්‍යාභාධිත අයෙකු මහජන බැංකුවේ ගිණුමක් විවෘත කිරීමේදී මුල්කාලයේ බද්ධ ගිණුමක් විවෘත කළයුතු වුවත්, දැන් එම තත්ත්වය වෙනස් කර තනි පුද්ගල ගිණුම විවෘත කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවත්, ගිණුම විවෘත කිරීමේදී ඇතිලි සලකුණු යොදා ඇති අවස්ථාවලදී එම ශාඛාවෙන්ම මුදල් ලබා ගත යුතු බවට පෙර වකුලෝචනවල සඳහන්ව ඇත්ත්, දැන් එම තත්ත්වය වෙනස් කොට ඕනෑම ශාඛාවකින් මුදල් ලබා ගැනීමේ පහසුකම සකසා ඇති බවත් දක්වා ඇත.

ATM යන්ත් 300ක් පමණ ප්‍රමාණයකින් ගබඳ පහසුකම ඇත්තේ, 100 කට පමණක් වන අතර, එම පහසුකම සහිත යන්ත් මිල අධික බැවින් මිලදී ගැනීම සිදුකරන අවස්ථාවලදී එම යන්ත් අඩු ප්‍රමාණයක් මිලදී ගැනීම සිදු කරන බවත්, ගෙය ලබාදීමේදී දූෂ්‍යාභාධිත වීම පිළිබඳ ගැටළුවක් නොවන අතර, ගෙය අය කර ගැනීමේ ධාරිතාවය මත ගෙය ලබා දීම සිදු වන බවත් දක්වා ඇත.

මෙම පහසුකම ක්‍රියාත්මක කිරීමේදී කළමණාකරුවන් වගකීමෙන් බැඳෙන බැවින්, එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම තත්ත්වයන් වෙනස් විමේ ප්‍රවිණතාවයක් ඇති බවත්, ඒ පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශාඛා මෙහෙයුම වෙත පැමිණිලි යොමු කළ හැකි බවත් දක්වා ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී සිං. එම්. කේ. ඩී. විරක්කොඩී මහතාගේ කරුණු දක්වීම :-

බැංකු ගිණුම විවෘත කිරීමේදී බැංකු කළමණාකරුවන් ආභාධිත අයෙකු පැමිණි විට වැඩිපුර සංවේද වෙමින් වෙනස් කෙනෙකු මොවුන්ගේ ගිණුම වංචා කිරීම වැළැක්වීමේ අදහසින් කටයුතු කරන අවස්ථා ඇති නමුත්, එය ආභාධිත පුද්ගලයන්ට සිදුකරන වෙනස්කොට සැලැකීමක් ලෙස වැඩින් දකින බව පෙනී යන බවත්, ගෙය ලබාදීමේදී දූෂ්‍යාභාධිතයින් නැද්ද යන්න සෞයා නොබලන අතර, ගෙය අය කරගැනීමේ ක්‍රමවේදයක් තිබේද යන්න සෞයා බලා ගෙය නිකුත් කිරීම සිදු කරන බවත් දක්වා ඇත.

බැංකු ක්ෂේත්‍රයේ බැංකු ගිණුම වංචා කරන අවස්ථා බොහෝමයක් වාර්තා වී ඇති අතර, නමුත් එය ආභාධිත අයගේ ගිණුම සම්බන්ධයෙන් නොවන නමුත්, දූෂ්‍යාභාධිත වීම මත එම අවධානම වැඩි බව නිරීක්ෂණය වන බවද දක්වා ඇත. එසේම දූෂ්‍යාභාධිත ප්‍රජාවට ඇති ගැටළ සාකච්ඡා කර එම ගැටළ සම්බන්ධයෙන් විසඳුම ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් බව පිළිගන්නා බවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් සඳහන් කර ඇත.

නිරික්ෂණ :-

බැංකු ගිණුම විවෘත කිරීමේදී දායාධායිත අය සඳහා බද්ධ ගිණුම විවෘත කරන ලෙසට බලකර සිටින බවට පැමිණිලි පාරුගවය වෝද්‍යා කර ඇති අතර, මේ පිළිබඳව වගාන්තරකරුවන්ගේ කරුණු දැක්වීම අනුව මුල්කාලයේ දායාධායිත පුද්ගලයන් හට බද්ධ ගිණුම විවෘත කිරීමට උපදෙස් ලබා දී ඒ පිළිබඳ වනුලේබ නිකුත් වී තිබූ බවට, මහජන බැංකුවේ නිලධාරීනිය විසින් සිදු කරන ලද කරුණු දැක්වීම අනුව නිරික්ෂණය වේ ඇත.

නමුත් මේ වනාවිට එම තත්ත්වය වෙනස්කාට වනුලේබ නිකුත් කර ඇති බවත්, දායාධායිත පුද්ගලයන්ට තනි පුද්ගල ගිණුම විවෘත කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවත් වගාන්තරකරුවන් වාර්තා කර ඇත.

සමස්ථයක් වශයෙන් රාජ්‍ය බැංකු පද්ධතිය තුළ දායාධායිතයන්ට තනි පුද්ගල ගිණුම විවෘත කිරීමේ පහසුකම පැවතුණු, මෙම තත්ත්වය බැංකුවෙන් බැංකුවිට හා බැංකු ගාබාවෙන් ගාබාවට වෙනස් බවත්, නිලධාරීන්ගේ ආකල්ප මත පදනම වෙමින් තවත්දරවත් බැංකු ගිණුම විවෘත කිරීමේදී දායාධායිත ප්‍රජාවට අවසිරනාවලට මුහුණ පැමට සිදු වන බව නිරික්ෂණය වේ.

බැංකු ගිණුම විවෘත කළ ගාබාවෙන් පමණක් මුදල් ගණුදෙනු කිරීමට සිදුවීම, මුදල් ලබා ගැනීමේදී ඇතිලි සලකුණු හා අත්සන් යෙදීමේදී අනනුතාවය තහවුරු කර ගැනීම යන කාරණය පිළිබඳ සලකා බැලීමේදී මේ වනාවිට ලංකා බැංකුව බැංකු ගිණුම විවෘත කරන පුද්ගලයාගේ ජායාරූපයක් ලබා ගෙන ඒ තුළින් අනනුතාවය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති අතර, අනෙකුත් බැංකුවලට එම ක්‍රමවේදය හඳුන්වා දී නොමැති බව නිරික්ෂණය වේ.

බැංකු ගිණුම විවෘත කරන ලද බැංකුවෙන් පමණක් මුදල් ලබාගතයුතුයි යන කාරණය මේ වනාවිට ඉවත් වී ඇති බව වගාන්තරකරුවන්ගේ කරුණු දැක්වීම අනුව පැහැදිලි වේ. නමුත් තවදරවත් ගණුදෙනු සිදු කිරීමේදී මේ පිළිබඳ ගැටළුවලට මුහුණ දෙන බව පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන කරුණු අනුව නිරික්ෂණය වේ.

ණය ලබාදීමේදී දායාධායිතයන්ට කිසිදු වෙනස්කමක් සිදු නොකරන බවත්, සලකනු ලබන්නේ ගාය අයකර ගැනීමට ඇති හැකියාව යන කාරණය බවත්, සියලුම වගාන්තරකාර බැංකු ප්‍රකාශ කර ඇත. නමුත් දායාධායිතයන්ට පහසුවෙන් ගාය ලබා ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී නොමැති අතර, කිසිදු ලේඛනයක් බෙල් ක්‍රමයෙන් හෝ ගබඳ පටිගත කිරීමක් නොමැතිවීම, ගාය ලබාදීමේදී බැංකු නිලධාරීන්ටද අවදානමක් ලබා ගැනීමට සිදුවීම යන කාරණ ජේතුකාටගෙන දායාධායිතයන් ගාය ලබාගැනීමේදී ගැටළුවලට මුහුණ පැමට සිදුවන බව නිරික්ෂණය වේ.

ATM යන්තු හාටිනා කිරීමේදී දෘග්‍යාභාධිතයන්ට පහසුවන සේ එම යන්තු ක්‍රියාකාරීම පිළිබඳ ගබඳමය උපදෙස් නිකුත් කිරීමේ හැකියාව සැම යන්තුයකම නොමැති බව පැමිණිලි පාර්ශවය විසින් මතු කරන ලද අතර, වගල්ත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව එය තහවුරු වන බව නිරික්ෂණය වේ.

එම පහසුකම සහිත යන්තු මිල අධික වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව වගල්ත්තරකරුවන්ගේ කරුණු දැක්වීම අනුව පැහැදිලි වන නමුත් ලාභ උපයන ආයතන ලෙස රාජ්‍ය බැංකු විසින් ඉදිරි අයේෂනයන් ලෙස හෝ ඉදිරියේදී මිලදී ගන්නා සියලුම ATM යන්තු දෘග්‍යාභාධිත පුද්ගලයන්ට හාටිනා කළ හැකි තත්ත්වයේ ඒවා වියුතුව ඇති බව මේ අනුව නිරික්ෂණය වේ.

බැංකු කටයුතුවලදී දෘග්‍යාභාධිතයන් මූහුණ දෙන ගැටළ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොදු ක්‍රමවේදයන් නොමැති බව පාර්ශවයන්ගේ කරුණු දැක්වීම අනුව නිරික්ෂණය වන අතර, එක් එක් බැංකුවල පැමිණිලි හාර ගැනීමට යම යම ක්‍රමවේදයන් හඳුන්වා දී තිබුණුද, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් නිරික්ෂණය වී ඇත. මූල්‍ය ඔම්බුඩස්මන් වෙත පැමිණිලි යොමු කිරීමේ හැකියාව ඇති බව වගල්ත්තරකරුවන් පෙන්වා දෙන ලද මුත් ක්ෂේක විසුදුම ලබා ගැනීම එමගින් සිදු නොවේ.

නෙත්තික තත්ත්වය :-

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව තිමිකම කොමිෂන් සභා පනතේ 18 වන වගන්තිය අනුව මූලික අයිතිවාසිකම උල්ල-සනය වීමක් හෝ උල්ල-සනය වීමට ආසන්න අවස්ථාවකදී වීමර්යනය හෝ විභාග කිරීමේ බලය කොමිෂන් සභාවට පැවරි ඇත.

එක්ත පැමිණිල්ලට අදාළ කාරණය අනුව දෘග්‍යාභාධිත ප්‍රාජාවට බැංකු කටයුතුවලදී කිසිදු ආකාරයකින් වෙනස් කොට සැලකීමකින් තොරව එම කටයුතු සිදු කර ගැනීමට 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් රැකවරණය සැලසී ඇත.

එමෙන්ම, 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 12(4) ව්‍යවස්ථාව අනුව ආබාධිත පුද්ගලයන්ට විශේෂකොට සලකා ඔවුන්ගේ තත්ත්වය නහා සිවුවීමට කටයුතු කිරීමටද හැකි වන පරිදි නීතිමය රැකවරණය සැලසී ඇත.

1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වගන්තිය ප්‍රකාරව ප්‍රවේශයට ඇති අයිතියද, 2006.10.17 දිනැති අංක 1467 /15 අතිවිශේෂ ගැසට නිවේදනය හා 2009.09.18

දිනැති අංක 1619/24 ප්‍රවේශ නියෝග අනුව ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශයට ඇති අයිතිය තහවුරු කර ඇත.

අංක SC(FR) 221/2009 දරණ ලෙස් අරිත් C.S. පෙරේරා රඳීටේ තීතිපත් සහ තවත් අය තැපූ නිෂ්ප්‍රව මගින් ආබාධිත පුද්ගලයන්ට ඇති ප්‍රවේශ විමෝ අයිතිය පිළිගෙන සියලුම රාජ්‍ය ආයතන විසින් ප්‍රවේශ පහසුකම් සැලකීය යුතු බවට නියෝග කර ඇත.

මෙසේ ආබාධිත ප්‍රජාවට බැංකු කටයුතු සඳහා පොවිඡ විවර වීම තුළින් බැංකු කටයුතු වල ඉණාත්මකභාවය වැඩිවන අතර, එමගින් පාරිභෝගිකයන් බැංකු කටයුතු කෙරෙහි විශ්වාසතීයන්වයෙන් කටයුතු කිරීමටද යොමු වේ. එය බැංකු කටයුතු වල ඉදිරි ප්‍රගමනයට ඉවහල් විය හැකි බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

තවද ශ්‍රී ලංකාව ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය Convention the on Rights of Persons with Disabilities (CRPD) අපරානුමත කර ඇති රටක් ලෙස මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නොතික වගකීමෙන් බැඳී ඇත.

ආබාධියන් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 5.2 අනුව ‘සියලු රාජ්‍ය පාරිභාවයන්, ආබාධිත තත්ත්වය මත සිදුකරන සියලු ආකාරයේ වෙනස්කම් තහනම් කරනු ලැබිය යුතු අතර ආබාධිත සහිත තැනැත්තන් සඳහා සියලු ආකාරයේ වෙනස්කම් වලට එරෙහිව, සාමාන්‍ය හා කාර්යක්ෂම රැකවරණයක් සහනික කරනු ලැබිය යුතුය.’ වගයෙන් දක්වා ඇත.

නිගමනය :-

ඉහත නොතික තත්ත්වය සලකා බැලීමේදී දෘශ්‍යභාධිත පුද්ගලයෙකු වුවද, කිසිදු ආකාරයේ වෙනස් කමකට භාජනය නොකළයුතු අතර, සාමාන්‍ය පුද්ගලයන් ලුක්නි විදිනා සියලු අයිතිවාසිකම් ලුක්නි විදීමේ අයිතිය ඔවුන්ටද හිමිවිය යුතුව ඇත. එසේම ඔවුන් භාවිතා කරන මුදල් රටේ සාමාන්‍ය බැංකු පද්ධතිය හරහා සංසරණය වීම සිදුවිය යුතු අතර, දෘශ්‍යභාධිත පුද්ගලයින්ගේ ඉතිරි කිරීම අඩුවීමටද බැංකුවේදී මුහුණපාන ගැටළු ප්‍රධාන බලපෑමක් විය හැකි බව මානව හිමිකම් කොමිෂන් සභාවට හැඳි යයි


දෘශ්‍යභාධිත පුද්ගලයින් බැංකු කටයුතුවලදී මුහුණපාන ගැටළු පිළිබඳ සලකා බැලීමේදී ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම මගින් බැංකු ගණුදෙනු සඳහා ඔවුන්ට සරිලන පරිසරයක් නිරමාණය කිරීමට අපොහොස්ටිම මෙහිදී සිදු වි ඇත. එය 1978 ශ්‍රී ලංකා ආර්ථික ව්‍යවස්ථාවල 12 (1) ව්‍යවස්ථාව උල්ලාසනය වීමක් වන අතර, ඔවුන්ට සිදු කරන ලද වෙනස් කොට සැලකීමක් වන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කරනු ලැබේ.

නිරද්‍යාය :-


ශ්‍රී ලංකා මහ බැංකුව හා රාජ්‍ය බැංකු විසින් දූශ්‍යාබාධිත ප්‍රජාවට බැංකු කටයුතු සඳහා අවනීරණවීමට යම් සාදනීය තත්ත්වයක් ඇති කර තිබුණු, ප්‍රායෝගිකව තවදුරටත් ඔවුන්ට සිදුවන වෙනස්කම් පිටු දැකීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවන බැවින්, පහත සඳහන් නිරද්‍යා ඉදිරිපත් කරනු ලැබේ.

01. බැංකු ගිණුම විවෘත කිරීමේදී බද්ධ ගිණුම විවෘත කරන ලෙස දූශ්‍යාබාධිත අයෙකුට බලපෑම නොකරන ලෙසට සියලුම බැංකු නිලධාරීන් දැනුවත් කර වනුලේඛ නිකුත් කිරීමට හා ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධික්ෂණය කිරීමටත්,
02. ගිණුම විවෘත කරන ලද බැංකු ගාබාව හැර වෙනත් යාබා මහින්ද ගණුදෙනු කිරීමට හැකිවන පරිදි අනානුතාවය තහවුරු කර ගැනීමේ නව ක්‍රම හඳුන්වා දීමට හා ඒ පිළිබඳ සියලුම බැංකු දැනුවත් කර වනුලේඛ නිකුත් කිරීමටත්,
03. ගය ලබාදීමේදී ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ලේඛන හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීමට හා පුද්ගලයෙකු ආබාධිතයෙකු විම ගය ලබා දීමට බාධාවක් නොවන බවට බැංකු නිලධාරීන් දැනුවත් කිරීම හා ආබාධිත අයටද අනොකුත් පුද්ගලයන්ට මෙන් සමාන අයිතිවාසිකම් සිම්වන බව පෙන්වා දීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩිසටහන් පැවැත්වීමටත්,
04. අලුතින් මිලදී ගන්නා සැම ATM යන්ත්‍රයක්ම ආබාධිත අයට හාවිනා කළහැකි පහසුකම් සහිත යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කිරීම හා එම පහසුකම් නොමැති යන්ත්‍ර ක්‍රමයෙන් ඉවත් කර, ඒ සඳහා අලුත් යන්ත්‍ර හඳුන්වා දීමට කටයුතු කිරීමටත්,
05. ATM යන්ත්‍ර මිලදී ගැනීම කමිටුවට ආබාධිත ප්‍රජාවේ නියෝජිතයෙකු ඇතුළත් කිරීමටත්, ආබාධිත ප්‍රජාවට පහසුවෙන් බැංකුවේ තොරතුරු සඳහා ATM යන්ත්‍ර හරහා ප්‍රවේශ වීමට මෙල් ක්‍රමය හා ගධා පද්ධති (Sound System) ඇති කිරීමටත්,
06. ආබාධිත අයවලන්ට බැංකු කටයුතු කරගෙන යාමට හැකිවන පරිදි බැංකු පද්ධති තුළ සුදුසු පරිසරයක් නිරමාණය කිරීමට නිලධාරීන් ප්‍රුජුණු කිරීමටත්,
07. දූශ්‍යාබාධිත පුද්ගලයන්ට බැංකු කටයුතු වලදී පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමටත්, ක්ෂණික විසුදුම ලබාදීමටත් හැකිවන පරිදි ක්ෂණික ඇමතුම අංකයක් හඳුන්වා දීමටත්, කටයුතු කළ යුතු බවට මෙයින් නිරද්‍යා කර සිටිනු ලැබේ.

ඉහත 01 සිට 07 දක්වා නිරදේශ ක්‍රියාත්මක කරන ලෙසට සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු වෙත උපදෙස් නිකුත් කරන ලෙසට පළවන වගරන්තරකරු වෙත නිරදේශ කරන අතර, 2, 3 සහ 4 වගරන්තරකරුවන් විසින් ඉහත නිරදේශ ක්‍රියාත්මක කිරීම සිදුකර, ඒ පිළිබඳ ලිඛිත එර්තාවක් මගින් මානව හිමිකම කොමිෂන් සහාව දැනුවත් කළයුතු බවට 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සහාව පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව නිරදේශ කරනු ලැබේ.

A Shamy 
අනුසුයා එන්ඩුජන්තාධන්,
කොමිෂන්,
ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සහාව.

Ms. Anusuya Shanmuganathan
Commissioner
Human Rights Commission of Sri Lanka


මා.හේ. නිමල් කරුණාසිරි,
කොමිෂන්,
ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සහාව.

Dr. M.H. Nimal Karunasiri
Commissioner
Human Rights Commission of Sri Lanka

B/